

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය

කොළඹ

ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථනය: +94 (1) 249-8100 ෆැක්ස්: +94 (1)244-9070

ඉ-තැපෑල: ShenJY@state.gov http://lk.usembassy.gov

Release no: 20161004S

**එක්සත් ජනපද 2018 විවිධත්ව විසා ලොතරැයිය ආරම්භ වේ.**

**ඔක්තෝබර් 04, 2016:** 2018 විවිධත්ව සංක්‍රමණික විසා ලොතරැයිය වැඩසටහන ආරම්භ වන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සතුටින් නිවේදනය කරයි. 'ග්‍රීන් කාඩ් ලොතරැයිය' යනුවෙන් ද හැඳින්වෙන විවිධත්ව විසා ලොතරැයිය වැඩසටහන, සබැඳි (on-line) ලියාපදිංචි විම සඳහා 2016 ඔක්තෝබර් 4 වැනිදා සිට 2016 නොවැම්බර් 7 වැනිදා දක්වා විවෘතව පවතී. විවිධත්ව සංක්‍රමණික විසා (DV) ලොතරැයිය අහඹු ලෙස තෝරාගත් අයදුම්කරුවන්ට සංක්‍රමණික විසාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාවක් ලබා දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර නේවාසිකයන් විය හැකි වේ. මෙම වැඩසටහන '2018' ලොතරැයිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, අයදුම්කරුවන් 2016 වසරේ ඉල්ලුම් කළ පසු, සම්මුඛ පරීක්ෂණය 2017 වසරේ පවත්වා , අනුමත දිනුම්කරුවන් සඳහා ග්‍රීන් කාඩ් එක ලැබෙන්නේ 2018 වසරේ බැවිනි.

**සිහි තබා ගත යුතු කරුණු කීපයක්**

- ලොතරැයිය සඳහා අයදුම් කළ හැකි කාලය වන්නේ 2016 ඔක්තෝබර් 4 සිට 2016 නොවැම්බර් 7 දක්වායි.
- මෙම ලොතරැයිය සුදුසුකම් ලබන රටවල පුරවැසියන්ට විවෘත වේ - ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රටවල් දෙකම සුදුසුකම් ලබා ඇත.
- ඔබ අයදුම් කළ යුත්තේ එක්වරක් පමණි. බහු අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඔබ නුසුදුස්සෙකු වනු ඇත.
- විවිධත්ව සංක්‍රමණික විසා වැඩසටහන සඳහා ඔබ සුදුසුකම් සපුරා තිබිය යුතුය. ඒ නිසා කරුණාකර අයදුම් කිරීමට පෙර ඔබට සුදුසුකම් ඇද්දැයි සහතික වන්න.
- අයදුම්කරුවන් තහවුරු කිරීමේ අංකය තබා ගත යුතුය. ඔබ තේරී ඇද්දැයි දැන ගැනීම සඳහා මෙම අංකය අවශ්‍ය වේ.
- අන්තර්ජාලයෙන් සබැඳි අයදුම්පත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි අතර කිසිම සැහවූ පිරිවැයක් නැත. එක්සත් ජනපද රජය සමග සම්බන්ධතා ඇති බවට හෝ තෝරා ගැනීමේ දී වැඩි වාසියක් පොරොන්දු වෙන හෝ පුද්ගලයන්, සමාගම් හෝ වංචාකරුවන්ගෙන් ප්‍රවේසම් වන්න. අයදුම්පතක් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට ඔබට තුන්වැනි පාර්ශවයක ආධාර අවශ්‍ය නොවේ.

සුදුසුකම් අවශ්‍යතා හා විස්තරාත්මක උපදෙස් ඇතුළු මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් ලබාගැනීමට එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ <https://lk.usembassy.gov/visas/immigrant-visas/diversity-visa/> වෙබ් අඩවියට පිවිසෙන්න. ලොතරැයිය සඳහා ඉල්ලුම් කිරීමට කරුණාකර [www.dvlottery.state.gov](http://www.dvlottery.state.gov) වෙබ් අඩවියට යන්න.

**දැනුම් දීම් හා ඉදිරි පියවර**

2017 මැයි මස ආරම්භයේ සිට අයදුම්කරුවන්ට [www.dvlottery.state.gov](http://www.dvlottery.state.gov) වෙබ් අඩවියට පිවිස එහි ප්‍රවේශ තත්ව පරීක්ෂා (Entrant Status Check) පිටුවට යෑමෙන් විවිධත්ව විසා ලොතරැයියට තේරී ඇත්දැයි දැන ගත හැකි වේ. තේරුණු අයදුම්කරුවන්ට තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් සම්මුඛ පරීක්ෂණය පිළිබඳවත් ප්‍රවේශ තත්ව පරීක්ෂා (Entrant Status Check) පිටුව මගින් දැනුම් දෙනු ඇත. ඔබ තේරී ඇත්නම් එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙක් සමග පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේදී ඔබ විසාවක් ලැබීමට සුදුසුදැයි තීරණය කෙරෙනු ඇති අතර අවශ්‍ය වන ලේඛන අතර වෛද්‍ය සහතික, පොලිස් (clearance) සහතිකය හා තානාපති කාර්යාලයේ දී විසා ගාස්තු ගෙවීමද ඇතුළත් වේ.

###